

ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය
කොළඹ

ප්‍රවෘත්ති නිවේදනය

මහජන කටයුතු අංශය

දුරකථනය: +94 (11) 249-8100
විද්‍යුත් තැපෑල: VanHornNT@state.gov

ෆැක්ස්: +94 (11) 244-9070
<http://lk.usembassy.gov>

නිවේදන අංක: 20190606

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන-යුධ කටයුතු පිළිබඳ සහකාර ලේකම් බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 970 පිළිබඳව සඳහන් කරයි.

කොළඹ, ජූනි 6: එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන-යුධ කටයුතු පිළිබඳ සහකාර ලේකම්, ආර්. ක්ලාක් කුපර්, ආරක්ෂක සහයෝගිතාවය පිළිබඳව සාකච්චා කිරීමට සහ එ.ජ. අරමුදල් වලින් ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ සටහන්වල ප්‍රගතිය සොයා බැලීම සඳහා ජූනි 2 සිට 5 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ ව්‍යාපෘති ප්‍රතිලාභීන් හමුවීම සඳහා සහකාර ලේකම් කුපර් නැගෙනහිර පළාතට ගියේය. මෙම වැඩසටහන 2018 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ ප්‍රයත්නය වෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 970 ක (ඩොලර් මිලියන 5.5 ක) මුදලින් ක්‍රියාත්මක වන එක් වැඩ සටහනකි.

සහකාර ලේකම් කුපර් පැවසුවේ 2020 වන විට බිම්බෝම්බ වලින් තොරවීමේ ඉලක්කය කරා ළඟාවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේදී ඒ සඳහා සහය වීමට එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව සමග හවුල් වීමට ලැබීම සතුටට කරුණක් බවය. "බිම්බෝම්බ ඉවත් කිරීම එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාව යටතේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සඳහා දායකත්වය සපයන එක් අංගයකි. ජනාධිපති ටරම්ප්ගේ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය අවධාරනය කරන්නේ, පොදු අවශ්‍යතාවයන් ඉදිරියට ගෙනයාම සඳහා ස්වෛරී ජාතීන් එක්ව වැඩ කිරීමේ වැදගත්කමයි." ඔහු වැඩිදුරටත් පැවසුවේය. "ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වයට අපි ගරු කරනවා. අපගේ ද්විපාර්ශවික සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යන්නෙමු."

2002 සිට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ පුපුරුණු ද්‍රව්‍ය වලින් වන උවදුරු ඉවත් කිරීම සඳහා රුපියල් බිලියන 9.5 ක් (ඩොලර් මිලියන 56) ක් ලබා දී ඇත. බිම්බෝම්බවලින් හානියට පත්වූ දිස්ත්‍රික්ක 9 ක එක්සත් ජනපදයේ අරමුදල් වලින් බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල 650කට වැඩි පිරිසක් බිම්බෝම්බ ඉවත් කිරීමේ රැකියා වල නියුතු වී සිටී.